

රසේය අමා රසමය ඒපියස දුට

මහාචාර්ය ජේ. ඩීසානායක

සිංහල ගම හරි ම සිරියාවන්න ය. ‘දෙන දෙවියෝ’ ගෙට ගෙනවින් දෙනවා’ යන කියමන සබා කරන්නට මෙන් සොබා දහම් මව ගමට අමුතු වමන්කාර යක් එක් කරන්නි ය. කදු හෙල්, අඟ දොල ආදි ස්වභාව සම්පත්තින් නිසා අසිරිමන් විලාසයක උසුන සිංහල ගමක් දකින කවරෝ තුළ ‘රසේය අමා රසමය ඒපියස දුට’ යන හැඳිම අත්‍යින් වේ. ගමේ භුම් නිර්මාණ ලක්ෂණ හඳුන්වන ජ්‍යෙන් වහර සමහරක් මෙහි දැක්වේ.

සිංහල ගමක කඩිම බොහෝ විට දිය පාරක් හෝ කදු වැටියක් ය.

වෙරළාසන්න ගම්වල එක් කඩිමක් මහ මූද ය. ගෙක් මූහුදට එක් වන තන් ‘මෝය’ හෙවන් ‘මෝදර’ ය. ‘මෝදර’ යනු මූව දොර යන දේ පදය ජ්‍යෙන වහරට ව්‍යුතු සටි යි. මූහුද වැඩි සහිත තීරය ‘වල්ල’ ය. ඒ අසැල පෙදෙස ‘වල්ලබ’ ය. සහිත් වල්ල ‘මරදන වල්ල’ වන අතර එවත්ති වැඩි සහිත පෙදෙස ‘මරදා’ වේ.

‘ලේ දිය’ හෙමිහිට ගලා යැමෙන් ‘කදුරක්’ සඳදේ. ‘කදුර’ සඳහා ‘කන්දර’ යන පදය දකුණු පළාතේ යෙදේ. කන්දකින් ආරම්භ වන දිය පාර දී ‘කදුරක්’ ‘කදුරලියක්’ හෙවන් ‘කදුරලෝක්’ ය. මෙය වෙශයා දක්වන විට ‘ගිරි කදුර’ යන වහර යෙදේ. අනැම් පළාතක ‘කදුර’ නමින් ගැනන්නේ කදු අතර විෂිද්ධා දෙනීය හෙවන් මිටියාවන යි.

කුඩා දිය පාරක් හැඳින්වීමට එක් පළාතක යෙදෙන ‘දිය කඩින්න’ යන පදය තවත් පළාතක යෙදෙන්නේ දිය රුදුණු ‘වගුරක්’ සඳහා ය. දිය සහිත පෙදෙසට ‘දියස්බ’ යනුත් යෙදේ. ‘දිය සිරාව’ අති තාව දිය බස්නාව’ ය. මධ සහිත ව්‍යුතු බීම් ‘මධ කඩින්නක්’ ය. ‘මධ ගොහොරවී’ ද එවත්නාකි.

වැඩි සහිත ඉඩම ‘දුදු හැකිරිය’ නමින් හැඳින්වෙන්නේ එහි උදු වැනි ගල් කට දක්නට ලැබෙන හෙයිනි. දිය සහිත බිම ‘වතුරාව’ නමින් ද හැඳින්වේ.

දිය පාරක්. උතුරු මද පළාතේ බොහෝ අඟ දොල ‘ආරු’ යන නමින් හැඳින් වෙන්නේ මේ ‘ආර’ යන පදය දෙමලු බස් බලපෑමට හසු වීමෙනයි සින්.



කදුර ඇතාප ගලා යැමෙන් ‘අඟ’, ‘දොල’, ‘මය’, ‘මුඩ හා ‘ගග’ ද බිහි වේ. මොනරාගල ගැමියන් මේ දිය පාරවල් හඳුන්වන්නේ ‘අඟු’, ‘දොලු’, ‘මයු’ යනු විසින් අනුස්ථාරයක් ද සහිත ව ය. ඉමක් සේ ගැනෙන දොල ‘ඉන්දොල’ ය. ඔය අද්දර පිහිටි තැනිනලා බිම් ‘මුවිට’ හෙවන් ‘මුවිඩ’ ය. ඔයබඩ පිහිටි කුණුරු ‘මිතර’ නමි වේ. ඔයක් ගැනට වැවෙන තන් ‘මිකඩ’ ය. ‘මුඩ හෙවන් ‘මුඩේ’ යනුත් ඔයට ම නමකි. දිය පාරක් අද්දර පිහිටි පන්සලක් ‘මුඩේ පන්සල’ යන නමින් අදත් කොළඹ පිහිටියේ ය.

කන්දකින් පහළට රුරා අඟ වැවෙන දිය කද් ‘අල්ල’ හෙවන් ‘ගගුල්ලේල්’ ය. අල්ලක් පාමුල සඳදෙන ජ්ලායට ද ‘ගගුල්’ යන පදය යෙදේ සිරිපාදය කරුණා කරන්නේ ‘සින ගගුලෙන්’ පන් සහනා ගෙන ම පිරුවට හැඳිමට අමතක නොකරනි. ‘ආර’ යනුත් කුඩා

විශාල දිය පාර ‘ඁගාවක්’ හෙවන් ‘ඁගක්’ ය. ආදි ම සිංහලයන් මහ දිය පාරකට ‘ඁගා’ යන නම යොදන්වට ඇත්තේ ඔවුන්ගේ මූල් බිම වූ දැඩිවේ පිහිටි ඁගා නම් නඩිය සිහියට නගා ගැනීමෙන් විය හැකි ය. ගෙක දේ පැත්ත ‘ඁ දල්’ ය. ‘දෙගම්බඩ’ යන්නෙන් ගගේ දෙපැත්ත මෙන් ම ඁගා දෙකක් අතර පෙදෙස ද අදහස් කෙරේ. ගා ඉවුරඛඩ පෙදෙසට ‘ඁගස්බඩ’ යනුත් යෙදේ.

දිය රුදුනු තන් ද කිහිපයකි. ‘පනහ’ හෝ ‘කෙම’ පිහිටියේ ගලක හෝ ගල් වැටි අතර ය. ‘හෙබ’ හෙවන් ‘ඡබ’ ද එවත්නී ම දිය ව්‍යුති. දිය පාරකින් එගොඩ මෙගොඩ වන තන් ‘තොට’ ‘තොටපළ’ නම්. එම පෙදෙස ‘තොට මුනක්’ ය. තොට සඳහා ගැමියන් එක් යේ වන්නේ ‘පන් තොටට’ ය.

ගමක ස්වභාව සෞන්දර්යය බුජ නාවන තවත් සම්පත්තියක් නම්
20 ජූලි 2022 ..

..... 4 සඟමෙන් මුත්,

‘කදු හෙල්’ ය. කුඩා ම උස් බිම් ‘ගොඩැල්ල’ හෝ ‘ගොඩකරේ’ වන අතර කුඩා කන්ද කදු ගැටයක් වේ. එක දිගට පැනිර ඇති කදු කිහිපය ‘කදු වැටියක්’ ය. එවතින් කදු වැටි වලින් සැදෙන්නේ ‘කදු යාය’ යි. මිටි කදු වැටිය ‘කදුලයේස්’ ය. ලක්දිව මද පිහිටි පිහිටි කදු රට හැඳින්වීමට ‘මලය රට’ යන්න යෙදී තිබේ. එහි ඉහළින් ම පිහිටියේ ‘කොත් මලය’ යි. කදු වැටි අතර බිමට ‘දොරෙවිව’ යයි ද ව්‍යවහාර කෙරේ.

‘හෙල’ යන පදයෙන් කන්ද සේ ම එහි එක් පැන්තක් ද අදහස් කෙරේ. සිරපාදය නගින විට ‘හෙල් නගිංඩෝම් ප්‍රතා’ යනුවෙන් ගයනු කොතෙකුත් ඇසිය හැකි ය. කන්දක නැග්ම හැඳින්වීමට ‘දත්ත’ හා ‘කන්දත්ත’ යන පද දකුණු ගොවී වහරේ පවතී. කන්දක බස්ම ඇති පැන්ත ‘බැඩුම’ හෙවත් ‘පල්ලම’ යි. රේ ම ‘හෙලකඩ’ යනුත් යෙදේ. පර්වත දෙකක් අතර ඇත්තේ ‘ගල් දෙබොක්ක’ හෙවත් ‘දෙබොක්කාව’ ය. ‘ගල් පරුවත’ සඳහා ‘දෙශී’ යන්න ද යෙදෙන සැටි ‘මහජිරි දෙශී’ යන්නෙන් හෙළි වේ.

ඉඩමක ප්‍රමාණය, එහි වැවෙන වංක්ෂ ලතා ආදිය අනුව ද ඉඩකඩම් හැඳින්වේ. ‘වතාත’ ‘පිල්ලැව’ ‘දිගන’ යනු කුණුරු යායක් අද්දර පිහිටි ඉඩම් කිහිපයකි. ‘ලන්ද’ ‘පැලයේස්’ ‘පතන’ ‘කනත්ත’ ‘කිවුල’ යනු පදුරු සහිත බිම් කිහිපයකි. වංක්ෂලතා සරුවට වයුණු බිම් කිහිපයක් ‘බද්ද’ ‘මූකලාත’ ‘ඇරුණි’ යන පදවලින් හැඳින්වේ. සොබා දහම අනුව සිංහල ගමේ හැඩ රුව ද පළාතින් පළාතට වෙනස් වේ.